

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අනුබද්ධිත කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 18 වන වගන්තිය යටතේ පනවා ඇති 1985 අංක 3 දරන කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ආයතන නියමාවලියේ 19 වන වගන්තිය හා 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 107(5) උප වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව හා 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

ආයතනයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, ආයතනය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය ආයතනය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා ආයතනයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

ආයතනයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, ආයතනයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය.

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභූරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මත භූරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ආයතනයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත්

ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;

- යම් අදාළ ලිඛිත නීතියකට හෝ ආයතනයේ කළමනාකරණ මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ආයතනය ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා හා උසස් අධ්‍යාපන ආයතන සඳහා ආයතන සංග්‍රහයේ III පරිච්ඡේදයේ 19.1.5 වගන්තිය	තනතුරු සඳහා නව පත්වීම් ලබන නිලධාරියකුගේ වෛද්‍ය වාර්තාව ලැබෙන තුරු වැටුප් නොගෙවිය යුතු වුවත් වසර 2 ත් 3 ත් අතර කාලයක් වෛද්‍ය වාර්තා ලබා දීමට අපොහොසත් වූ නිලධාරීන් 07 දෙනෙකු වෙත බඳවාගත් දින සිට වැටුප් හා දීමනා ගෙවා තිබුණි.	අඩුපාඩු නිවැරදි කිරීමට කටයුතු කර ඇති බව.	චක්‍රලේඛ විධිවිධානවලට අනුකූලව කටයුතු කළ යුතුය.
(ආ) 2024 ජනවාරි 10 දිනැති අංක 01/2024 දරන ජාතික අයවැය චක්‍රලේඛයේ 8.1 ඡේදය	සුභසාධන හා සහනාධාර වැඩසටහන් නැවත සමාලෝචනය කර එම වැඩසටහන්වල ප්‍රතිලාභ අත්‍යවශ්‍යයෙන්ම ලැබිය යුතු ඉලක්කගත ප්‍රතිලාභීන් වෙත ලැබෙන බව තහවුරු කර ගැනීමට උපදෙස් ලබාදී තිබුණද 2015 වර්ෂයේ ද රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව ලබාදී තිබූ අවසරයක් මත සුභසාධන වියදම් සඳහා අවස්ථා 03 කදී එකතුව රු.3,232,907 ක් සුභසාධන වියදම් ලෙස සමාලෝචිත වර්ෂය තුළදී වැය කර තිබුණි.	පශ්චාත් උපාධි ආයතනය රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ (PED) 2015 අගෝස්තු 20 දිනැති PE/EDU/PIM/GEN/2014 දරන ලිපියෙහි අවසරය මත මෙම ගෙවීම් සිදු කර ඇති බව හා 1999 වසරේ සිට මෙම ආයතනය ස්වයං මූල්‍ය ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන බව.	-එම-

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.53,434,526 ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.89,643,027 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.36,208,501 ක පිරිහීමක් නිරීක්ෂණය විය. මෙම පිරිහීමට ආයතනයේ වියදම් රු.63,287,524 කින් වැඩිවීම ප්‍රධාන වශයෙන් හේතුවී තිබුණි.

2.2 ප්‍රධාන ආදායම් හා වියදම් විෂයයන්වල ප්‍රවණතා විශ්ලේෂණය

ආයතනයේ සමස්ත ආදායම ඉකුත් වර්ෂයට වඩා රු.27,079,022 ක එනම් සියයට 5.44 ක වැඩිවීමක් පෙන්නුම් කරන අතර සමස්ත වියදම රු.63,287,524 කින් එනම් සියයට 15.53 කින් වැඩි වී තිබුණි.

2.3 අනුපාත විශ්ලේෂණය

සමාලෝචිත වර්ෂයේ අතිරික්තය රු.53,434,526 ක්ද, මුළු ආදායම රු.524,228,522 ක්ද, වූයෙන් ලාභදායී අනුපාතය සියයට 10.19 ක් වූ අතර ඉකුත් වර්ෂයේ එම අනුපාතය සියයට 18.03 ක් ලෙස පැවතුණි. ඒ අනුව ඉකුත් වර්ෂයට සාපේක්ෂව ලාභදායී අනුපාතය අවාසිදායක තත්ත්වයක පැවතුණි. ජංගම වත්කම් රු.358,300,183 ක් ද, ජංගම වගකීම් රු.201,031,313 ක්ද වූයෙන් ජංගම අනුපාතය 1.78:1 ක් වූ අතර ඉකුත් වර්ෂයේ එම අනුපාතය 2.68:1ක් වශයෙන් පැවතුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

	විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ ඩුබායි ශාඛාවේ අධ්‍යක්ෂ විසින් සිදු කර තිබූ රු.මිලියන 58.2 ක් වූ මුදල් වංචාව සම්බන්ධව 2011 වර්ෂයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබුණි. පසුව ඊට අදාළ විමර්ෂණ කටයුතු නීතිපති වෙත යොමු කර ඇතත් අදාළ නීතිමය කටයුතු සම්බන්ධයෙන් පසු විපරම් කොට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර නොතිබුණි.	අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මේ සම්බන්ධයෙන් වරින් වර සිහිකැඳවීම් කර ඇති බව හා විමර්ශන උධෘත නීතිපති වෙත යොමු කර ඇති බව මෙන්ම ඒ සම්බන්ධයෙන් මෙතෙක් උපදෙස් ලැබී නොමැති බව හා ඩුබායි ශාඛාවේ වාර්තාවල ඇති ව්‍යාකූල තත්ත්වය හේතු කොට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා ඇති සමහර තොරතුරු සැපයීමේ ඇති අපහසුතා අප විසින් එම ආයතනයට දන්වා යවා ඇති බව.	විමර්ෂණ කටයුතු කඩිනමින් අවසන් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ)	ආයතනයෙහි ඩුබායි ශාඛාවට අදාළව රු.2,999,373 ක වත්කම් ශේෂයක් හා රු.11,603,217 ක වගකීම් ශේෂයක් වර්ෂ 15 ක පමණ සිට මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කර ඇතත් එකී ශේෂයන්ට අදාළව වත්කම් හා වගකීම් ශේෂ හඳුනාගෙන සමාලෝචිත වර්ෂය අවසානය දක්වාම නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.	විමර්ෂණ කටයුතු හා අදාළ නීතිමය කටයුතු අවසන් වන තෙක් මූල්‍ය ප්‍රකාශනවල එකී ශේෂයන් හෙළිදරව් කරන බව හා පියවීමේ හෝ අයකර ගැනීමේ ක්‍රියාමාර්ග නීති කටයුතු අවසන් වූ පසු සිදු කරන බව.	විමර්ෂණ කටයුතු කඩිනමින් නිමකර ශේෂයන් නිරවුල් කිරීමට කටයුතු කළ යුතුය.

3.2 උන උපයෝජිත අරමුදල්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
පරිත්‍යාග අරමුදල් 03 ක පැවති රු.473,608 ක ශේෂය ස්ථාවර තැන්පතු වල ආයෝජනය කර තිබුණද වසර 05 ට වඩා වැඩි කාලයක සිට අදාළ අරමුණ සඳහා උපයෝජනය කිරීමට කටයුතු කර නොතිබුණි.	එම අරමුදල් ආයතනයේ පවතින සියළු ස්ථාවර තැන්පතු වල ඇතුළත්ව ඇති බව.	පරිත්‍යාග අරමුදල් අදාළ අරමුණ සඳහා උපයෝජනය කිරීමට කටයුතු කළ යුතුය.

3.3 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
අනුමත කාර්ය මණ්ඩලය ඉක්මවා තාවකාලික පදනම මත බඳවා ගෙන තිබූ නිලධාරීන් 5 දෙනෙකු සඳහා 2024 දෙසැම්බර් 31 දින දක්වා වැටුප් හා දීමනා වශයෙන් රු.23,149,000 ක් ගෙවීම් කර තිබූ අතර එම නිලධාරීන් සඳහා ප්‍රවාහන දීමනා, පැමිණීමේ දීමනා ඇතුළු වෙනත් මූල්‍යමය ප්‍රතිලාභ ලබාදී ඇතත් නිශ්චිතව ගෙවූ අගයන් පිළිබඳ විස්තර විගණනය සඳහා ඉදිරිපත් නොකෙරුණි.	පාලක මණ්ඩලයේ අනුමැතිය සහිතව මොවුන් බඳවා ගෙන ඇති බැවින් හා ගෙවූ වැටුප් හා දීමනා විස්තර කඩිනමින් ලබාගත හැකි වුවද ප්‍රවාහන දීමනා, පැමිණීමේ දීමනා ඇතුළු මූල්‍යමය ප්‍රතිලාභ ලැයිස්තුව වර්ෂය සඳහා එකවර පවතින ගිණුම්කරණ පද්ධතියෙන් නිවැරදිව ලබාගත නොහැකි බැවින් වවුචර්පත් පරීක්ෂාවකින් දත්ත රැස්කර තොරතුරු විගණන අංශයට ලබා දීමට දැනටමත් පියවර ගෙන ඇති බව.	කළමනාකරණ සේවා දෙපාර්තමේන්තු අනුමැතිය/ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා අනුමැතිය මත කාර්ය මණ්ඩලය බඳවා ගැනීමට කටයුතු කළ යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 අභ්‍යන්තර විගණනය

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2021 නොවැම්බර් 16 දිනැති රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛ අංක 01/2021 හා රාජ්‍ය ව්‍යාපාර යහපාලනය සඳහා වූ මාර්ගෝපදේශ සංග්‍රහයේ 4.4. ඡේදය අනුව සියළුම රාජ්‍ය ව්‍යවසායන් සඳහා අභ්‍යන්තර විගණකවරයෙකුගෙන් සමන්විත අභ්‍යන්තර විගණන අංශයක් ස්ථාපිත කළ යුතු වුවත් සමාලෝචිත වර්ෂයේ අවසන් දින වන විටත් එවැනි අංශයක් ස්ථාපිත කර නොතිබුණි.	අභ්‍යන්තර විගණන අංශයක් ස්ථාපිත කිරීම සම්බන්ධව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට (DMS) නිලධාරීන් පත් කිරීමට ඉල්ලුම් කර තිබෙන අතර නව පත්කිරීම් අත්හිටුවා තිබෙන නිසා දැනට මෙම අංශය ස්ථාපිත කිරීමට හැකියාවක් නොමැති බව හා වර්තමානයේ දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අභ්‍යන්තර විගණන වක්‍රලේඛ ලිපි 03/2019 ප්‍රකාරව අභ්‍යන්තර විගණනය සිදු කරන බව.	වක්‍රලේඛ විධිවිධානවලට අනුකූලව කටයුතු කළ යුතුය.